



මාධ්‍ය නිවේදනය
කාර්මික නිෂ්පාදන දර්ශකය : 2019 ජනවාරි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දුරකථනය: 011 - 2147401

ෆැක්ස්: 011-2147412

2019 මාර්තු 14

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 ජනවාරි මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2019 වර්ෂයේ ජනවාරි මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2019 ජනවාරි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, කාර්මික නිෂ්පාදන දර්ශකයේ 0.1% ක වැඩිවීමක් වාර්තා කරයි. තව ද 2019 සහ 2018 යන වර්ෂවල ජනවාරි මස මෙම දර්ශකය පිළිවෙලින් 108.8 ක් සහ 108.7 ක් විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලැබේ. මෙම දත්ත ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට වැදගත් වේ. කාර්මික නිෂ්පාදන දර්ශකය මගින්, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සිදු කෙරේ. තව ද මෙමගින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

නිෂ්පාදන කර්මාන්ත සැලකීමේ දී නිෂ්පාදන කාණ්ඩ 20ක් අතුරින් නිෂ්පාදන කාණ්ඩ 12ක්ම 2018 ජනවාරි මසට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අතරින්, 'මුද්‍රණය සහ පටිගත කරන ලද මාධ්‍ය නිෂ්පාදනය', මූලික ඖෂධ නිෂ්පාදනය' සහ 'කඩදාසි සහ කඩදාසි ද්‍රව්‍ය නිෂ්පාදනය' වල පිළිවෙලින් 18.6%, 12.9% සහ 11.4% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ.

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)	
මාසය / වර්ෂය	දර්ශක අගය
2018 ජනවාරි	108.7
2019 ජනවාරි	108.8
ප්‍රතිශත වෙනස (%)	0.1

සාණාත්මක වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන කාණ්ඩ 8 අතුරින්, 'වෙනත් නිෂ්පාදන' (මෝටර් රථ හා ටෙලර් නිෂ්පාදන, වෙනත් ගමනාගමන උපකරණ නිෂ්පාදනය, ආහරණ නිෂ්පාදන), 'රසායනික සහ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන' සහ 'දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන' වල 2018 වර්ෂයේ ජනවාරි මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 25.8%, 22.9% සහ 19.6% ක අඩුවීමක් වාර්තා විය. තව ද, 2018 ජනවාරි මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 3.0% ක අඩුවීමක් වාර්තා කරයි.

2019 ජනවාරි මස කාර්මික නිෂ්පාදන දර්ශකය පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. (www.statistics.gov.lk).